



සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව

දුරකථන අංක : 2477424, 2477423, 2477418

ෆැක්ස් : 2346257, 2477739

ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk

වෙබ් අඩවිය www.cbsl.gov.lk

ප්‍රවර්ෂත් නිවේදනය

නිකුත් කළේ

ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය


2020 මාර්තු මස 30 දින

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 ජනවාරි

සමස්ත නිරීක්ෂණ

අපනයන ආදායම අඩුවීමත් ආනයන වියදම වැඩිවීමත් සමඟ 2019 ජනවාරි මාසයට සාපේක්ෂව 2020 ජනවාරි මස වෙළඳ හිඟය පුළුල් විය. 2019 අවසානය වනවිට සංචාරක කර්මාන්තය පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගේ බලපෑමෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වුවද, 2020 ජනවාරි මස කොරෝනා වෛරසය (COVID-19) ව්‍යාප්තිය හේතුවෙන් එම යථා තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාව ආපසු බලපෑමට ලක්විය. 2020 ජනවාරි මස විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර වසරට සාපේක්ෂව වැඩිවීමක් වාර්තා කළේය. මේ අතර, 2020 ජනවාරි මස රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර සමස්තයක් ලෙස කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් ශුද්ධ ගෙවීමක් දැකිය හැකි විය. 2020 ජනවාරි මස ශ්‍රී ලංකා රුපියල සමස්තයක් ලෙස ස්ථාවරව පැවතීමත් එ.ජ. ඩොලරයට එරෙහිව අතිප්‍රමාණය වුවද කොරෝනා වසංගතය හමුවේ එ.ජ. ඩොලරය සහ ජපන් යෙන් ශක්තිමත් වීම හේතුවෙන් මාර්තු මාසයේ දී බොහෝ නැගී එන වෙළඳපොළ විනිමය අනුපාතිකයන්හි ප්‍රවණතාවයට සමානව නියුණු ලෙස අවප්‍රමාණය විය.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය – 2020 ජනවාරි: සමස්ත නිරීක්ෂණ



සංඛ්‍යා සටහන 1: විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වයෙහි සාරාංශය (අ)

කාණ්ඩය	ජන. - දෙසැ. 2019 (එ.ජ.ඩො. මිලියන)	වෙනස 2019/18 (%)	ජන. 2019 (එ.ජ.ඩො. මිලියන)	ජන.2020 (එ.ජ.ඩො. මිලියන)	වෙනස ජන. 20/ ජන. 19 (%)
අපනයන	11,940	0.4	1,038	1,005	-3.2
ආනයන	19,937	-10.3	1,655	1,735	4.8
වෙළඳ ශේෂය (ශුද්ධ)	-7,997		-617	-730	
සංචාරක ඉපයීම්	3,607 (b)	-18.0	460 (b)	431 (c)	-6.5
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ	6,717	-4.3	545	581	6.5
කොළඹ කොටස් වෙළඳපොළ වෙත වූ ලැබීම් (ශුද්ධ) (අ)	-35		-14	-16	
රාජ්‍ය අංශයේ ලැබීම් (දළ)	6,561		286	140	
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර	596		72	59	
දිගුකාලීන ණය	1,565		213	81	
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර	4,400		-	-	
ජා.මු. අරමුදල - විස්තීර්ණ ණය පහසුකම	328		-	-	
විදේශ සෘජු ආයෝජන (ඉ)	1,204				
සමස්ත ශේෂය	377		-990	105	

මූලයන්: ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, කොළඹ කොටස් වෙළඳපොළ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

(අ) තාවකාලික

(ආ) ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 2019 වර්ෂය සඳහා සිදු කළ සමීක්ෂණයට අනුව ඇස්තමේන්තු කළ සංචාරකයකු මෙරට ගත කරන සාමාන්‍ය කාලය සහ සංචාරකයකුගේ සාමාන්‍ය දෛනික වියදමට අනුව සංශෝධනය.

(ඇ) ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 2020 වර්ෂය සඳහා එහි සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු මෙම තාවකාලික ඇස්තමේන්තු සංශෝධනය විය හැකිය.


(ඈ) ද්විතීයික සහ ප්‍රාථමික වෙළඳපොළ ගනුදෙනු ඇතුළත් වේ.

(ඉ) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් වාර්තා කළ පරිදි සෘජු ආයෝජන සමාගම් වෙත වූ විදේශීය ණය සහ කොටස් වෙළඳපොළ වෙත වූ ශුද්ධ සෘජු ආයෝජන ඇතුළත් වේ.

වෙළඳ හිඟය හා වෙළඳ මිල අනුපාතය


- 2020 වසරේ ජනවාරි මාසයේ දී **වෙළඳ හිඟුමේ හිඟය** 2019 වසරේ ජනවාරි මාසයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 617 සිට එ.ජ. ඩොලර් මිලියන 730 ක් දක්වා පුළුල් වූ අතර ඒ සඳහා පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව අපනයන පහත වැටීම සහ ආනයන ඉහළ යෑම හේතු විය. වෙළඳ හිඟුමේ හිඟය පුළුල් වීම සඳහා බලපෑ ප්‍රධාන අයිතම රූප සටහන 1 මගින් දැක්වේ.
- මේ අතර, අපනයන හා ආනයන මිල ගණන් අතර අනුපාතය දැක්වෙන **වෙළඳ මිල අනුපාතය** 2020 වසරේ ජනවාරි මාසයේ දී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 3.7 කින් පහත වැටුණු අතර මේ සඳහා ආනයන මිල ගණන් පහළ යෑමේ වේගයට වඩා වැඩි වේගයකින් අපනයන මිල ගණන් පහළ යෑම හේතු විය.

රූප සටහන 1: වෙළඳ හිඟය පුළුල් වීම සඳහා දායක වූ ප්‍රධාන අයිතම :
2020 ජනවාරි (එ.ජ. ඩොලර් මිලියන)




මූලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා මහ බැංකුව

රූප සටහන 2: මාසික වෙළඳ හිඟය (2019 - 2020)



මූලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා මහ බැංකුව

රූප සටහන 3: වෙළඳ මිල අනුපාතය (2019 - 2020)



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

වෙළඳ භාණ්ඩ අපනයන ක්‍රියාකාරීත්වය


- 2019 වසරේ ජූලි මාසයේ සිට දක්නට ලැබුණු පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව අපනයන පහත වැටීමේ ප්‍රවණතාව තවදුරටත් පැවතෙමින් 2020 වසරේ ජනවාරි මාසයේ දී **වෙළඳ භාණ්ඩ අපනයන** ආදායම එ.ජ. ඩොලර් මිලියන 1,005 ක් දක්වා සියයට 3.2 කින් පහත වැටුණ අතර ඒ සඳහා 2019 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියලුම ප්‍රධාන කාණ්ඩවල අපනයන පහත වැටීම හේතු විය.
- සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත හැර කෘෂිකාර්මික අපනයන යටතේ වර්ග කර ඇති අනෙකුත් සියලුම උප කාණ්ඩවල අපනයන ආදායම පහත වැටීම හේතුවෙන් 2020 ජනවාරි මාසයේ දී **කෘෂිකාර්මික අපනයන** ආදායම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව පහත වැටුණි. තේ අපනයන පරිමාව සහ සාමාන්‍ය අපනයන මිල ගණන්

යන දෙකම පහත වැටීමේ ප්‍රතිඵලයක් ලෙස තේ අපනයන ආදායම පහත වැටුණි. මීට අමතරව, ප්‍රධාන වශයෙන් කුළුබඩු යටතේ වර්ග කර ඇති උප කාණ්ඩ බොහෝමයක අපනයන පරිමාව පහත වැටීම සහ සාදික්කා, වසාවාසි හැර අනෙකුත් උප කාණ්ඩවල අපනයන මිල ගණන් පහත වැටීම හේතුවෙන් 2020 වසරේ ජනවාරි මාසයේ දී කුළුබඩු අපනයන ආදායම පහත වැටුණි. ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් වූ ඉල්ලුම අඩු වීම සමග මුහුදු ආහාර අපනයන ආදායම පහත වැටුණි. මේ අතර, ප්‍රධාන වශයෙන් පොල් මද ආශ්‍රිත නිෂ්පාදිත යටතේ වර්ගකර ඇති දිසිදි පොල් සහ පොල් මද ආශ්‍රිත නොවන නිෂ්පාදිත යටතේ වර්ග කර ඇති පොල් කෙඳි අපනයන ආදායම පහත වැටීම හේතුවෙන් පොල් නිෂ්පාදිත අපනයන ආදායම පහත වැටුණි. මෙයට වෙනස්ව යමින්, ප්‍රධාන වශයෙන් පුවක් සහ බුලත් අපනයන ඉහළ යෑම හේතුවෙන් මෙම මාසයේදී සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත අපනයන ආදායම ඉහළ ගියේය.

- බනිජතෙල් නිෂ්පාදිත, රසායනික නිෂ්පාදිත සහ මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ අපනයන හැර අනෙකුත් සියලුම උප කාණ්ඩවලින් ලද ආදායම පහත වැටීම හේතුවෙන් 2019 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2020 වසරේ ජනවාරි මාසයේදී **කාර්මික අපනයන** ආදායම පහත වැටුණි. සකස් කළ දුම්කොළ සහ විවිධ ආහාර සැකසුම් අපනයන පහත වැටීම හේතුවෙන් ආහාර, පාන වර්ග හා දුම්කොළ අපනයන ආදායම පහත වැටුණි. මීට අමතරව, ප්‍රධාන වශයෙන් ටයර් අපනයනය පහත වැටීම හේතුවෙන් රබර් නිෂ්පාදිත අපනයන ආදායම පහත වැටුණි. යුරෝපා වෙළඳපොළ වෙතින් වූ අපනයන ආදායම ඉහළ ගියද, ඇමෙරිකා එක්සත් ජනපදය මෙන්ම ඉන්දියාව, දකුණු කොරියාව සහ මෙක්සිකෝව වැනි සාම්ප්‍රදායික නොවන වෙළඳපොළ වෙතින් වූ අපනයන ආදායම පහත වැටීම හේතුවෙන් රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සුළු වශයෙන් පහත වැටුණි. තවද, සියලුම උප කාණ්ඩවල අපනයන අඩුවීම හේතුවෙන් යන්ත්‍ර සූත්‍ර හා යාන්ත්‍රික උපකරණ අපනයන ආදායම පහත වැටුණි. මෙයට වෙනස්ව යමින්, නැව් සඳහා භාවිත කරන ඉන්ධන අපනයන පරිමාව හා මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් නැව් සහ ගුවන් යානා සඳහා යොදා ගනු ලබන ඉන්ධන අපනයන ආදායම ඉහළ යෑම මෙන්ම නැෂ්නා අපනයන ආදායම ඉහළ යෑම හේතුවෙන් බනිජතෙල් නිෂ්පාදිත අපනයන ආදායම සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.
- සියලුම උප කාණ්ඩවල පහළ ක්‍රියාකාරීත්වය හේතුවෙන් 2020 ජනවාරි මාසයේදී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව **බනිජ නිෂ්පාදිත අපනයන** ආදායම පහත වැටුණි.
- 2020 වසරේ ජනවාරි මාසයේදී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව අපනයන පරිමා දර්ශකය සියයට 2.9 කින් ඉහළ ගිය අතර, අපනයන මිල දර්ශකය සියයට 6.0


කින් පහත වැටුණි. මේ අනුව 2019 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව අපනයන පහත වැටීම සඳහා අපනයන මිල ගණන් පහත වැටීම මුළුමනින්ම හේතු වූ බව පිළිබිඹු වේ.

රූප සටහන 4: මාසික අපනයන ක්‍රියාකාරීත්වය



මූලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා මහ බැංකුව

රූප සටහන 5: අපනයන පරිමා දර්ශකය



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

සංඛ්‍යා සටහන 2: වෙළඳ භාණ්ඩ අපනයන ආදායම (අ)

කාණ්ඩය	2019 (එ.ජ.ඩො. මිලියන)	වෙනස 2019/18 (%)	ජන.2019 (එ.ජ.ඩො. මිලියන)	ජන.2020 (එ.ජ.ඩො. මිලියන)	වෙනස ජන. 20/ ජන. 19 (%)
1. කාර්මික අපනයන	9,426.3	1.8	826.4	812.6	-1.7
ආහාර, පාන වර්ග හා දුම්කොළ	447.0	-3.3	53.1	35.5	-33.2
සත්ත්ව ආහාර	129.0	19.7	16.8	8.7	-48.4
රෙදිපිළි හා ඇඟලුම්	5,596.5	5.2	475.9	474.0	-0.4
එයින් ඇඟලුම්	5,205.5	4.9	444.5	436.0	-1.9
රෙදිපිළි	284.3	9.3	2.9	27.2	18.8
වෙනත් රෙදිපිළි සැකසුම්	106.7	10.2	8.4	10.8	27.7
රබර් නිෂ්පාදන	866.1	-1.1	80.7	70.2	-13.0
මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ	305.7	10.0	24.1	24.7	2.3
යන්ත්‍රසූත්‍ර හා යාන්ත්‍රික උපකරණ	400.0	-8.0	36.8	30.5	-17.2
ප්‍රවාහන උපකරණ	145.9	21.3	8.8	.2	-18.5
ඛනිජ තෙල් නිෂ්පාදන	521.1	-16.2	37.5	82.8	120.9
රසායනික නිෂ්පාදන	176.3	5.7	14.9	15.2	2.0
දැව හා කඩදාසි නිෂ්පාදන	129.4	-7.9	12.1	10.0	-17.2
මුද්‍රණ කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන	48.3	52.4	6.1	4.8	-21.5
සම්භාණ්ඩ, සංචාරක භාණ්ඩ හා පාවහන්	102.9	- 0.3	13.1	5.6	-57.6
ජ්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන	73.5	-5.4	6.8	5.5	-19.2
මූල ලෝහ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන	176.5	6.7	14.1	12.8	-9.6
පිඟන් මැටි නිෂ්පාදන	30.1	-3.9	2.4	2.1	-12.0
වෙනත්	278.1	-0.3	23.2	23.1	-0.4
2. කෘෂිකාර්මික අපනයන	2,461.9	-4.6	207.6	188.7	-9.1
තේ	1,346.4	-5.7	110.8	99.7	-10.0
රබර්	24.2	-23.4	2.8	2.7	-3.3
පොල්	329.5	6.0	25.7	24.6	-4.5
කුළුබඩු	312.5	-13.2	27.8	19.5	-30.0
එළවළු	32.0	13.3	2.7	2.6	-0.4
සකස් නොකළ දුම්කොළ	34.7	-2.4	2.1	1.6	-23.0
සුළු කෘෂිකාර්මික නිෂ්පාදන	120.0	1.4	8 4	14.3	71.1
මුහුදු ආහාර	262.5	-1.3	27.4	23.7	-13.5
3. ඛනිජ අපනයන	33.9	-1.4	2.4	2.0	-15.4
4. වර්ග නොකළ අපනයන	17.9	0.6	1.7	1.5	-9.6
මුළු අපනයන	11,940.0	0.4	1,038.1	1,004.9	-3.2

‡) තාවකාලික

මූලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අනෙකුත් ඛනිජ තෙල් අපනයනකරුවන්, ශ්‍රී ලංකා මහ බැංකුව


වෙළඳ භාණ්ඩ ආනයන ක්‍රියාකාරීත්වය

- 2020 වසරේ ජනවාරි මාසයේදී **වෙළඳ භාණ්ඩ ආනයන** වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව අඛණ්ඩව දෙවැනි මාසයටත් එ.ජ.ඩොලර් මිලියන 1,735 ක් දක්වා සියයට 4.8 කින් ඉහළ ගිය අතර මේ සඳහා පාරිභෝගික භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයනය ඉහළ යෑම හේතු විය.
- ආහාර හා පාන වර්ග සහ ආහාරමය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන යන දෙඅංශයෙහිම ආනයන ඉහළ යෑම හේතුවෙන් 2020 වසරේ ජනවාරි මාසයේදී **පාරිභෝගික භාණ්ඩ ආනයන** වියදම ඉහළ ගියේය. මේ අනුව, ආහාර හා පාන වර්ග යටතේ කාණ්ඩ කර ඇති එළවළු (ප්‍රධාන වශයෙන් ලොකු ලූණු), කිරි නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන් කිරිපිටි), සීනි සහ කුළු බඩු (ප්‍රධාන වශයෙන් මිරිස්) ආනයනය ඉහළ ගියේය. මේ අතර, ආහාරමය නොවන පාරිභෝගික භාණ්ඩ සැලකූ විට, 2020 වසරේ ජනවාරි මාසයේදී පෞද්ගලික රථ වාහන ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව අඛණ්ඩව දෙවැනි මාසයටත් ඉහළ ගියේය. කෙසේ වුවද, 2019 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙම මාසයේදී පෞද්ගලික රථ වාහන ආනයන වියදම කැපී පෙනෙන ලෙස පහත වැටුණි. මෙයට වෙනස්ව යමින්, පාන වර්ග (ප්‍රධාන වශයෙන් මද්‍යසාර සහිත පාන වර්ග) සහ මුහුදු ආහාර (ප්‍රධාන වශයෙන් ටින් මාළු) ආනයනය 2019 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව පහත වැටුණි.
- මේ අතර, යන්ත්‍රසූත්‍ර හා උපකරණ සහ ප්‍රවාහන උපකරණ ආනයන ඉහළ යෑම හේතුවෙන් 2020 ජනවාරි මාසයේදී **ආයෝජන භාණ්ඩ** ආනයන වියදම ඉහළ ගියේය. ප්‍රධාන වශයෙන් ටර්බයින, විදුලි සංදේශ මෙවලම් සහ විදුලියෙන් ක්‍රියා කරන යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ආනයන ඉහළ යෑම හේතුවෙන් යන්ත්‍රසූත්‍ර හා උපකරණ ආනයන වියදම ඉහළ ගියේය. මේ අතර, දුම්රිය එන්ජින් හා මැදිරි වැනි දුම්රිය උපකරණ සහ ලොරි රථ ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් ප්‍රවාහන උපකරණ ආනයන වියදම ඉහළ ගියේය. කෙසේ වුවද, 2020 ජනවාරි මාසයේ දී පාලම් සහ පාලම් කොටස් ආනයන වියදම අඛණ්ඩව ඉහළ ගිය ද ප්‍රධාන වශයෙන් යකඩ හා වානේ සහ යකඩ දඩු වැනි ඒ ආශ්‍රිත උපාංග ආනයන වියදම පහත වැටීම හේතුවෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයන වියදම පහත වැටුණි.
- ප්‍රධාන වශයෙන් ඉන්ධන ආනයන වියදම පහත වැටීම හේතුවෙන් 2020 වසරේ ජනවාරි මාසයේදී **අන්තර් භාණ්ඩ** ආනයන වියදම පහත වැටුණු අතර, 2019 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව බොරතෙල් සහ පිරිපහදු කළ බනිප් තෙල් සඳහා වූ සාමාන්‍ය ආනයන මිල ගණන් ඉහළ ගිය ද ඉන්ධන යටතේ වර්ග කර

ඇති බොරතෙල්, පිරිපහදු කළ බනිපතෙල් සහ ගල් අගුරු යන සියලුම උප කාණ්ඩවල ආනයන පරිමාව අඩුවීම ඉන්ධන ආනයන වියදම පහත වැටීම සඳහා හේතු විය. මීට අමතරව, 2020 ජනවාරි මාසයේ දී මූල ලෝහ (ප්‍රධාන වශයෙන් යකඩ හා වානේ), තිරිඟු සහ බනිප නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන් සිමෙන්ති ක්ලින්කර) ආනයනය පහත වැටුණි. කෙසේ වුවද, ප්‍රධාන වශයෙන් රෙදි සහ කෙදි වර්ග ආනයනය ඉහළ යෑම හේතුවෙන් රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයන වියදම ඉහළ ගියේය.

- 2020 ජනවාරි මාසයේ දී ආනයන පරිමා දර්ශකය සියයට 7.3 කින් ඉහළ ගිය අතර ආනයන මිල දර්ශකය සියයට 2.3 කින් පහත වැටුණි. මේ අනුව, 2019 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම මාසයේදී ආනයන ඉහළ යෑම සඳහා පරිමාව ඉහළ යෑම මුළුමනින්ම හේතු වූ බව පිළිබිඹු වේ.

රූප සටහන 6: මාසික ආනයන ක්‍රියාකාරිත්වය



මූලයන්: ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා මහ බැංකුව

රූප සටහන 7: ආනයන පරිමා දර්ශකය



මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

සංඛ්‍යා සටහන 3: වෙළඳ භාණ්ඩ ආනයන වියදම (අ)


කාණ්ඩය	2019 (එ.ජ.ඩො. මිලියන)	වෙනස 2019/18 (%)	ජන. 2019 (එ.ජ.ඩො. මිලියන)	ජන. 2020 (එ.ජ.ඩො. මිලියන)	වෙනස ජන. 20/ ජන. 19 (%)
1. පාරිභෝගික භාණ්ඩ	3,956.5	-20.5	300.5	371.8	23.7
ආහාර හා පාන වර්ග	1,426.9	-11.2	111.2	147.5	32.7
ධාන්‍ය හා ඇඹරුම් කර්මාන්තය ආශ්‍රිත	36.1	-71.4	4.0	5.4	37.0
එයින් සහල්	12.8	-88.0	2.3	2.2	-7.5
කිරි නිෂ්පාදිත	311.9	-6.1	17.9	36.3	103.0
එළවළු	310.0	2.0	24.6	35.9	46.0
මුහුදු ආහාර	214.6	8.8	18.4	17.2	-7.0
සීනි හා රසකැවිලි	201.2	-19.4	14.9	20.0	34.1
කුළුබඩු	115.4	1.3	8.8	10.3	18.1
පාන වර්ග	83.3	-4.5	9.3	7.8	-16.3
වෙනත් ආහාර හා පාන වර්ග	154.4	-21.0	13.3	14.6	9.9
ආහාරමය නොවන පාරිභෝගික භාණ්ඩ	2,529.6	-25.0	189.3	224.2	18.4
පෞද්ගලික රචවාහන	815.7	-48.2	49.5	63.3	27.8
බෙහෙත් හා ඖෂධීය නිෂ්පාදිත	552.6	3.9	41.3	48.8	18.2
රෙදිපිළි හා උපාංග	275.1	-11.3	28.4	30.2	6.5
ගෘහ උපකරණ	206.6	-11.0	14.3	20.0	39.7
විදුලි සංදේශ මෙවලම්	247.2	-9.3	20.4	23.3	14.4
ගෘහ හා දැව භාණ්ඩ	171.9	1.5	13.4	17.8	33.2
වෙනත් ආහාරමය නොවන පාරිභෝගික	260.5	-8.2	22.1	20.7	-6.1
2. අන්තර් භාණ්ඩ	11,369.6	-9.0	956.1	934.5	-2.3
ඉන්ධන	3,891.6	-6.3	329.0	291.9	-11.3
එයින් බොරතෙල්	970.7	-0.8	87.8	46.9	-46.6
පිරිපහදු කළ බනිජතෙල්	2,706.4	-7.9	186.0	207.2	11.4
ගල් අඟුරු	214.6	-9.3	55.2	37.8	-31.5
දියමන්ති, අගනා ගල් හා ලෝහ වර්ග	201.4	-64.8	16.6	13.9	-16.0
එයින් රත්‍රන්	2.6	-99.4	0.1	0.2	83.3
රෙදිපිළි හා රෙදිපිළි උපාංග	2,909.4	1.8	262.5	300.8	14.6
රසායනික නිෂ්පාදිත	831.5	-8.0	76.1	74.1	-2.7
ජලාස්ථික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත	612.9	-12.1	53.0	49.7	-6.1
කඩදාසි හා ඝන කඩදාසි හා ඒ ආශ්‍රිත	457.3	-13.6	38.6	38.1	-1.2
මූල ලෝහ	562.8	-17.6	46.7	25.2	-46.1
පොහොර	221.4	-15.4	3.7	6.0	59.5
නිරිඟු හා ඉරිඟු	346.4	-7.3	14.5	8.9	-38.5
ආහාර සැකසුම්	227.7	-23.3	23.3	26.0	11.9
කෘෂිකාර්මික යෙදවුම්	187.9	-9.5	15.3	20.7	35.6
බනිජ නිෂ්පාදිත	243.3	34.1	17.5	12.8	-27.2
වෙනත් අන්තර් භාණ්ඩ	676.1	-12.2	59.5	66.5	11.8
3. ආයෝජන භාණ්ඩ	4,602.6	-1.9	398.5	428.2	7.5
යන්ත්‍රසූත්‍ර හා උපකරණ	2,489.7	-0.1	231.2	258.7	11.9
ගොඩනැගිලි ද්‍රව්‍ය	1,508.7	-1.0	132.0	119.3	-9.6
ප්‍රවාහන උපකරණ	596.6	-10.7	34.8	49.9	43.4
වෙනත් ආයෝජන භාණ්ඩ	7.6	25.5	0.5	0.4	-30.9
4. වර්ග නොකළ ආනයන	8.3	-88.9	0.3	0.9	164.1
මුළු ආනයන	19,937.1	-10.3	1,655.5	1,735.3	4.8
(අ) තාවකාලික					

මූලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව, ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා අයි.ඕ.සී. සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුව

ජංගම ගිණුම වෙත වාර්තා වූ අනෙකුත් ප්‍රධාන ලැබීම්


- කොරෝනා වෛරසයේ (COVID-19) ව්‍යාප්තිය ද සමග 2020 වසරේ ජනවාරි මාසය තුළදී සංචාරක අංශය පසුබෑමට ලක් වූ අතර, එමගින් පාස්කු ඉරු දින සිදු වූ ප්‍රහාරවලින් පසු සංචාරකයින්ගේ පැමිණීමේ යථා තත්ත්වයට පත් වීමේ ප්‍රවණතාව වෙනස් විය. 2019 වසරේ ජනවාරි මාසයේ වාර්තා වූ 244,239 ට සාපේක්ෂව, **සංචාරක පැමිණීම්** 2020 වසරේ ජනවාරි මාසය තුළදී සියයට 6.5 කින් 228,434 ක් දක්වා අඩු විය. 2020 වසරේ ජනවාරි මාසයේ දී, රුසියාව, පෝලන්තය සහ යුක්රේනය යන රටවල්වලින් මෙරටට පැමිණි සංචාරකයින් ගණන ඉහළ ගිය අතර, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ චීනය වැනි ප්‍රධාන රටවල්වලින් පැමිණි සංචාරකයින් ගණන අඩු විය.
- 2020 වසරේ ජනවාරි මාසයේ දී **සංචාරක ඉපයීම්**, 2019 ජනවාරි මාසයේ දී වූ එ.ජ. ඩොලර් මිලියන 460 ට සාපේක්ෂව, එ.ජ. ඩොලර් මිලියන 431ක් ලෙස තාවකාලිකව ඇස්තමේන්තු කර ඇත.
- මේ අතර, 2020 ජනවාරි මාසයේ දී **විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ** එ.ජ. ඩොලර් මිලියන 581ක් දක්වා පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව, සියයට 6.5 ක වැඩිවීමක් වාර්තා කළේය.

රූප සටහන 8: සංචාරක පැමිණීම්හි ප්‍රධාන මූලාශ්‍ර



මූලය: ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

රූප සටහන 9: සංචාරක ඉපයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ



මූලයන්: ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, බලපත්‍රලාභී බැංකු, ශ්‍රී ලංකා මහ බැංකුව


මූල්‍ය ලැබීම

- 2020 වසරේ ජනවාරි මාසයේදී රුපියල්වලින් නාමනය කරන ලද රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි වූ විදේශීය ආයෝජන එ.ජ. ඩොලර් මිලියන 19ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.
- 2020 වසරේ ජනවාරි මාසයේදී ප්‍රාථමික හා ද්විතීයික වෙළඳපොළ ගනුදෙනුවලින් සමන්විත කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන එ.ජ. ඩොලර් මිලියන 16ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.
- තවද, 2020 වසරේ ජනවාරි මාසයේදී රජය වෙත වූ දිගු කාලීන ණය එ.ජ. ඩොලර් මිලියන 85ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

ජාත්‍යන්තර සංචිත

- ජනවාරි මාසයේ මෙන්ම මාර්තු මස පළමු සතිය දක්වා පුළුල් ලෙස ස්ථාවරව පැවැති ශ්‍රී ලංකා රුපියල, කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ වෙළඳපොළ තුළ සමපේක්ෂණාත්මක හැසිරීම හේතුකොටගෙන එතැන් සිට තියුණු ලෙස අවප්‍රමාණය විය. ඒ අනුව 2020 වසරේ මාර්තු 30 දින වන විට රුපියල, එ.ජ. ඩොලරයට එරෙහිව සියයට 4.7 කින් අවප්‍රමාණය විය. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් 2020 මාර්තු 30 දක්වා කාලපරිච්ඡේදය තුළදී රුපියල, එ.ජ. ඩොලරය, යුරෝ හා ජපන් යෙන්වලට සාපේක්ෂව අවප්‍රමාණය වූ අතර ස්ටර්ලින් පවුම, කැනේඩියානු ඩොලරය, ඕස්ට්‍රේලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.

රූප සටහන 10: දළ නිල සංචිත සහ සංචිත ප්‍රමාණාත්මකභාවය




මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

විනිමය අනුපාතිකයේ හැසිරීම

- ජනවාරි මාසයේ මෙන්ම මාර්තු මස පළමු සතිය දක්වා පුළුල් ලෙස ස්ථාවරව පැවැති ශ්‍රී ලංකා රුපියල, කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ වෙළඳපොළ තුළ සමපේක්ෂණාත්මක හැසිරීම හේතුකොටගෙන එතැන් සිට තියුණු ලෙස අවප්‍රමාණය විය. ඒ අනුව 2020 වසරේ මාර්තු 30 දින වන විට රුපියල, එ.ජ. ඩොලරයට එරෙහිව සියයට 4.7කින් අවප්‍රමාණය විය. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් 2020 මාර්තු 30 දක්වා කාලපරිච්ඡේදය තුළදී රුපියල, එ.ජ. ඩොලරය, යුරෝ හා ජපන් යෙන්වලට සාපේක්ෂව අවප්‍රමාණය වූ අතර ස්ටර්ලින් පවුම, කැනේඩියානු ඩොලරය, ඕස්ට්‍රේලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.

රූප සටහන 11: එ.ජ. ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අගය



මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

සංඛ්‍යා සටහන 4: තෝරාගත් ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි වෙනස්වීම

මුදල් ඒකකය	2018	2019	2020 (මාර්තු 30 දක්වා) අවප්‍රමාණය (-)/ අතිප්‍රමාණය (+)
එ.ජ. ඩොලරය	-16.4%	+0.6%	-4.7%
යුරෝ	-12.7%	+2.6%	-3.6%
ස්ටර්ලින් පවුම	-11.4%	-2.8%	+0.9%
ජපන් යෙන්	-18.1%	-1.0%	-5.8%
කැනේඩියානු ඩොලරය	-9.3%	-3.7%	+2.6%
ඕස්ට්‍රේලියානු ඩොලරය	-7.6%	+1.3%	+8.7%
ඉන්දියානු රුපියල	-8.7%	+2.6%	+0.9%

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

කොරෝනා වෛරසය (COVID-19) පැතිරී යාම මධ්‍යයේ විදේශීය අංශයේ ප්‍රවණතා

ගෝලීය හා දේශීය වෙළඳපොළ අවිනිශ්චිතතාවයන් විසින් ඇති කරන ලද මූලික පීඩනය, විශේෂයෙන් 2020 මාර්තු මස අග භාගයේදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ මගින් අත්විඳින ලදී. මූලික වශයෙන් සමපේක්ෂන වෙළඳපොළ හැසිරීම සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් වූ විදේශ ආයෝජන ගෙවීම් හේතුවෙන් ශ්‍රී ලංකා රුපියලෙහි කැපී පෙනෙන අවප්‍රමණය වීමක් දක්නට ලැබුණි. දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ යම් මැදිහත් වීමක් සිදුකිරීම, සියලුම පුද්ගලික මෝටර් රථ සහ අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය අත්හිටුවීම, ගමන් වියදම් සඳහා ඵ. ප. ඩොලර් 5,000 ක් දක්වා උපරිමයකට යටත්ව විදේශ මුදල් නිකුත් කිරීම සහ ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු විසින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගැනීම අත්හිටුවීම ඇතුළු හදිසි මෙහෙයුම් සහ ප්‍රතිපත්තිමය පියවර ගණනාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලදී.

දේශීය බොරතෙල් මිල නියුණු ලෙස පහත වැටීම හේතුවෙන් ලැබෙන ප්‍රතිලාභ උපයෝගී කර ගැනීමට හැකිවන පරිදි දේශීය වශයෙන් ස්ථාවර බලශක්ති මිල පවත්වා ගැනීම සඳහා රජය විසින් ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලක් පිහිටුවන ලදී.